

බස්නාහිර පලාත් ක්‍රීඩා විද්‍යායතනය

WP» » »

බස්නාහිර පලාත් අයදුමකරුවන් සඳහා
පූජුණු පායමාලාව \$වැඩසටහන් අයදුමපත්‍රය 2017

ලියාපදිංචි අංකය

<input type="text"/>	<input type="text"/>	<input type="text"/>	<input type="text"/>
----------------------	----------------------	----------------------	----------------------

01. සම්පූර්ණ නම (^ ඉංග්‍රීසියෙන් වචන ඇත් කර ලියන්න&

<input type="text"/>																												
----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------

02. මුල් අකුරු සමග නම(^ ඉංග්‍රීසියෙන් වචන ඇත් කර ලියන්න&

<input type="text"/>																												
----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------

03. ලිපිනය (^ ඉංග්‍රීසියෙන් වචන ඇත් කර ලියන්න&

<input type="text"/>																												
----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------

04. උපන්දිනය 05' වයස

D D M M Y Y Y Y

Y Y M M D D

06. හැඳුවුම්පත් අංකය(

<input type="text"/> V						
----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	------------------------

07. දුරකතන අංකය ජ්‍යෙෂ්ඨ(

<input type="text"/>					
----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------

නිවස(

<input type="text"/>							
----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------	----------------------

08. දිස්ත්‍රික්කය(.....

09. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාය(.....

10. ඉහළම අධ්‍යාපන සුදුසුකම් (.....

11. විද්‍යාත් ලිපිනය (.....

12. බස්නාහිර පලාත් ක්‍රීඩා විද්‍යායතනය මගින් පායමාලා හඳුරා ඇත්තාම එම පායමාලාවන්හි නම (.....

13. මෙම පායමාලාව අයදුම කිරීමට ඔබට ඇති සුදුසුකම් කෙටියෙන් දක්වන්න.

.....
.....

14. අයදුම කිරීමට යෝජිත පායමාලා කොට්ඨාව තුළ ප්‍රමුඛතාවය අනුව සඳහන් කරන්න.(

අංකය	පායමාලාවේ නම	කාර්යාලිය ප්‍රයෝගනය සඳහා		
		පායමාලාවේ අංකය	සුදුසුකම් ඇත්/නැත	තේරුගෙන ඇත්/නැත
1				
2				

3				
4				
5				

14' අයදුම්කරුගේ ප්‍රකාශය ()

ඉහත සඳහන් කර ඇති තොරතුරු සත්‍ය හා නිවැරදි බවද පායමාලාවට මා තෝරා ගනු ලැබුවහෙත් බස්නාහිර පළාත් ක්‍රිඩා විද්‍යායනයේ විනය නීති රිති වලට යටත්ව කටයුතු කරන බවද හැකි උපරිම ආකාරයෙන් බස්නාහිර පළාතේ ක්‍රිඩා සංවර්ධන වැඩසටහන් වලට අනුගතව කටයුතු කරන බවද මෙයින් ප්‍රකාශ කරමි.

.....
දිනය

.....
අයදුම්කරුගේ අත්සන

ක්‍රිඩා සමාජ ලේකම්/යොච්නා සමාජ ලේකම්/පූහුණුකරු/විද්‍යාල්පත් සහතිකය

.....
මහතා/මහත්මිය/මෙනාවිය මාගේ ක්‍රිඩා
සමාජයේ / ක්‍රිඩා මධ්‍යස්ථානයේ / පාසල් , සාමාජිකයෙකු / ස්වේච්ඡා පූහුණුකරුවෙකු / ගුරුවරයෙකු /
ක්‍රිඩිකයෙකු / ඕනෑමයෙකු=බවද ඔහු / ඇය විසින් දක්වා ඇති තොරතුරු මාගේ දැනීමේ හැටියට නිවැරදි බවත්
සහතික කරමි.

අත්සන	(.....	දිනය
නම	(.....		
තනතුර	(.....		

^නිල මුදාව&

ක්‍රිඩා නිලධාරී / දිස්ත්‍රික් ක්‍රිඩා නිලධාරී සහතිකය ()

ඉහත සඳහන් සියලු කරුණු නිවැරදි බව සහතික කරමි.

අත්සන	(.....
නම	(.....
ප්‍රා.ලේ.කො / දිස්ත්‍රික්කය (.....

^නිල මුදාව&

අයදුම්පත්‍රය සම්පූර්ණ කර සම්මුඛ පරික්ෂණය සඳහා සහභාගි විය හැකි අතර 0112 745034 දුරකතන අංකයට
දැනුම් දි වෙළාවක් වෙන් කර ගෙන පැමිණීම වඩාත් සුදුසුවේ. www.wiss.wp.gov.lk වෙත අඩවිය මගින්
විස්තර ලබා ගත හැක.

සැ.පු - යෝජිත පායමාලා ලේඛනයේ අවසානයේ දක්වා ඇති පායමාලා සඳහා මුදල් අය කිරීමට යෝජිතව ඇති
අතර බස්නාහිර පළාත් ක්‍රිඩා විද්‍යායනයේ පායමාලා හඳුර සක්‍රීයව පූහුණු කටයුතු වල නිරත පූහුණුකරුවන් හා
උපදේශකයින් ඔහුන්ගේ ක්‍රියාකාරී මට්ටම අනුව ගෙවීම කළ යුතු වන අතර සුදුසුකම් මත අවශ්‍ය පායමාලාව
සඳහා ඉල්ලුම් කළ හැක.

විද්‍යාත් තැපැල wissportschool@gmail.com වෙත ලිපිනය www.wiss.wp.gov.lk

